

Embassy of Sri Lanka, Stockholm
Registration of Birth Within 03 Months of Birth
Checklist

Name of the Child:

Name of the Applicant: Name of the applicant parent

Contact No: In the country of residence Email Address:

Residential Address: In the country of residence

Document	Check list by Applicant	Check list by officer	Remarks
Duly filled Declaration of Birth Within 3 Months of Childbirth Under Section 16 (<u>Form B4</u>) (Please fill in English)			
Original Overseas Birth Certificate/ Population Registry Extract of the Child (Issued by the relevant authorities in the country of birth, in English)			
Original Birth Certificates of the parents OR attested copies by the Honorary Consul of Sri Lanka OR by a Notary Public in the country of residence			
Original Marriage Certificate of the parents OR attested copies by the Honorary Consul of Sri Lanka OR by a Notary Public in the country of residence			
Current valid passports of both parents			
Current valid Resident Permit of both parents			

- Application Submitted to Office on:
- To ensure the smooth processing of the application, we kindly request you to fulfill deficiencies in the application within 30 days from the date of submission. Failure to do so may lead to the rejection of the application.

Receipt No: Date:.....

1.	ප්‍රථම දිනය හා ස්ථානය பிறந்த திகதியும் இடமும் Date and place of birth	Please state your child's date of birth, place and country of birth	
2.	නම பெயர் Name	Given name	
3.	ස්ත්‍රී පුරුෂත්වය பால Sex		
4.	පියාගේ தகப்பன் Father's	පූර්ණ නම முழுப் பெயர் full name ප්‍රථම දින பிறந்த திகதி date of birth ප්‍රථම ස්ථානය பிறந்த இடம் place of birth රාශිය¹ சாதி² race²	According to the birth certificate of the father
5.	මවගේ தாய் Mother's	පූර්ණ නම (විවාහයට පෙර) முழுப் பெயர் full name ප්‍රථම දින பிறந்த திகதி date of birth ප්‍රථම ස්ථානය பிறந்த இடம் place of birth රාශිය¹ சாதி² race² දේශීය ස්ථානය³ வதிவிடம்³ residence³ වසය வயது age	According to the birth certificate of the mother Overseas Address At child's birth
6.	පරිච්ඡේද විවාහක ද? එසේ නම් කවුන් විවාහ වූයේ කවදා කවර ස්ථානයකදී ද? பெற்றோர் விவாகரத்து செய்தவர்களா? அப்படியாயின் விவாகரத்து செய்த இடமும் திகதியும் Were parents married? If so, when and where		
7.	ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ප්‍රථම පියාගේ නම¹ பாட்டன் இலங்கையில் பிறந்தவரா யின் அவர்⁴ If grandfather born in Sri Lanka⁴	ප්‍රදේශයේ පූර්ණ නම முழுப் பெயர் his full name ප්‍රථම වර්ෂය பிறந்த வருடம் his year of birth ප්‍රදේශයේ ස්ථානය பிறந்த இடம் his place of birth	
8.	පියා ශ්‍රී ලංකාවේ නොපැවැතිද? ප්‍රදේශයේ ප්‍රථම පියාගේ නම¹ தகப்பன் இலங்கையில் பிறக்காமல் பூட்டன் இலங்கையில் பிறந்தால் பூட்டன்⁴ If the father was not born in Sri Lanka and if great grand- father was born in Sri Lanka the great grandfather's⁴	පූර්ණ නම முழுப் பெயர் full name ප්‍රථම වර්ෂය பிறந்த வருடம் year of birth ප්‍රථම ස්ථානය பிறந்த இடம் place of birth	
9.	ප්‍රකාශකයාගේ සහ ප්‍රකාශකයාගේ පූර්ණ නම, වෘත්තිය හා ස්ථානය සහ ආර්ථික ප්‍රකාශකයාගේ ස්වකීයත්වය සහ ප්‍රකාශකයාගේ ස්වකීයත්වය සහ பிரதிக்ஷண செய்பவரின் முழுப் பெயர், அந்தஸ்து, அவ்வது, தொழில், வதிவிடம், என்ன முறையில் தகவல் கொடுக்கிறார் Declarant's full name, rank, profession and residence and in what capacity he gives information.		

⁴In the case of a person born in wedlock, information should be given of the maternal grandfather and great grandfather and in

දරුවාගේ පියාගේ/මවගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රකාශය

..... (නිකුත් කළ දිනය) දින දී (නිකුත් කළ ස්ථානය)
නිකුත් කරන ලද අංක : දරන විදේශ ගමන් බලපත්‍රය හිමි
..... (පියාගේ/ මවගේ නම) වන මම
.....(දරුවාගේ උපන් දිනය) දිනට ශ්‍රී ලංකාවේ හැර වෙනත් කිසිදු රටක පුරවැසියකු නොවන බව / ද්විත්ව
පුරවැසියකු බව* අවංක ලෙසත් සත්‍ය ලෙසත් මින් ප්‍රකාශ කරමි.

දිනය :

ප්‍රකාශකගේ අත්සන
(පියා/මව)

* අදාළ නොවන වචන කපා හරින්න.

වර්ෂ 20..... ක් වූ මස වන දින මා ඉදිරිපිටදී ප්‍රකාශ කරන/ දිවුරුම් දෙන ලදී.

සහතික කරන අයගේ අත්සන සහ නිල මුද්‍රාව

குழந்தையின் தந்தை / தாயின் குடியுரிமை பற்றிய கூற்று

..... අයුරු තිසති (විනිඃයොකිකිකප්පට්ට තිසති) ඔල් (විනිඃයොකිකිකප්පට්ට
ඔල්) විනිඃයොකිකිකප්පට්ට ඔලකක වෙලිනාට්ටු කළුසුඡ්ට්ටු උරිමෙයාලාර්
..... (තනිතෙයින් / තායින් පෙයාර්) ආකිය නාන්
..... (குழந்தையின் பிறந்த திகதி) අනුරු ඔලකක තවිනිත වේරු ඉතේනුම නාට්ටින් උරුයුරිමෙ පෙරුරවාර්
අල්ලවෙල / ඔර්ට්ටෙ උරුයුරිමෙ* පෙරුරවාර් * ංන තේර්මෙයාකවුම උණ්මෙයාකවුම ඔතීතාල් වෙලිප්පට්ටුකිතේරේන්.

තිසති:

වෙලිප්පට්ටුපවරින් කෙයොප්පම
(තනිත / තාය)

* පොරුතමර්තර් සොර්කලේ වෙට්ටිවිට්ටුම.

20.....අයුරු වරුට්ටු මාතමඅනුරු තිසති ංනතු
මුන්නිලෙයින් කෙයොප්පමිට්ට්ටු පිරකට්ටු / උරුති සෙය්ප්පට්ටු.

ංනුරුප්පට්ටුපවරින් කෙයොප්පමුම
පතවි මුතීරුයුම

DECLARATION OF CITIZENSHIP OF CHILD'S FATHER/ MOTHER

I, (name of the father/ mother) of

..... Overseas Address (Address) bearing a Sri Lankan passport
No. issued at Colombo (Place issued) on (date issued) do hereby
solemnly and sincerely declare and affirm that I was a citizen of Sri Lanka and was not a citizen of any other country than the Sri Lanka/ a
dual citizen* on (Child's date of birth)

Date: The signature should be attested by Honorary Consul or Notary Public in case the application is sent by post
Applicant parent
Signature of Declarant (father/ mother)

* Delete irrelevant words.

Sworn/ Affirmed and signed this day of 20.....

BEFORE ME.

Embassy use only
Signature of the Attester and Official Seal

**AFFIDAVIT RELATING TO PATERNITY/ MATERNITY AND
DECLARATION OF CITIZENSHIP
(Required to submit by the unmarried parents)**

Iholder of Sri Lankan Passport bearing
No: issued aton presently residing at
.....do hereby sincerely, solemnly and truly , affirm and declare as follows:

- 1) I am the above named declarant.
- 2) I admit the paternity/ maternity of the child
born on.....at
and registered under the birth registration certificate No:.....
who was born to Miss/ Mr.....
prior to the registration of our marriage.
- 3) I have legitimated the birth of my child above named by my subsequent marriage to
the mother/father of the child which was registered at the Registrar of Marriages
Office at.....on.....under Registration
No:.....
- 4) I also declare that I was a citizen of Sri Lanka as atthe date
of birth of my child and continues to be a citizen of Sri Lanka.

.....
Signature of Declarant /Affirmer

The signature should be attested by
Honorary Consul or Notary Public in
case the application is sent by post

Before me

.....
Solicitor/
Justice of Peace/
Commissioner of Oaths